



**ஓவிய கோமெர்க் பகுரால் டெபார்ட்மென்டு**  
காணி ஆணையாளர் நாயகத்தின் திணைக்களம்  
**LAND COMMISSIONER GENERAL'S DEPARTMENT**

“මහිනා තුළුර”, ඉහිම සොයුනුව පාර්ශ්වය, 1200/6, දකුණිටිත පර, විජයවලුද-  
“මිහින්තන ගොඩු”, කැසේ ගොඩකී, 1200/6, මූල්‍යාලුවත් බ්ලි. ප්‍රත්‍රුමුවල.  
“Mihikatha Medium”, Land Secretariat, 1200/6, Rajamalwatta Road, Battaramulla.

011 279 7400

 011 286 4051

ମୋର ନାମ  
ଅକ୍ଷୟ କେ  
My No. }      ବିଜୁଲେଖ 2021

କେତେ ଟଙ୍କା  
ରୁମ୍ଭା ଟଙ୍କା  
Your No.

2021.06.23

විකල්ප පාඨමාලා 2021/03

සියලුම ප්‍රාදේශීය ලේකම්වරු වෙත,

නුරුණ ව්‍යවසායකත්වය දිරිගැනීමේ ව්‍යවසායන යටතේ තොරාගත් පුද්ගලයන් වෙත රඟයේ ඉහිමි ලබා දීම

තරුණ ව්‍යවසායකයන්ට ඉඩම කැබලී 100,000 ක් සඳහා අයෝජන අවස්ථා ලබා දිගම රජයේ ප්‍රතිපත්තිය යටතේ, ඉඩම අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද උපදෙස් හා මගපෙන්වීම යටතේ ප්‍රයුෂුකම් ලබන තරුණ ව්‍යවසායකයින් හා ඔපුන් වෙන ලබාදිය හැකි ඉඩම කැබලී මේ වනවිටන ඔබ විසින් භදුනාගෙන ගෙය් භදුනාගනීමින් සිටී. ඒ අනුව එයේ භදුනාගන් ආයෝජකයින් සඳහා සිය ව්‍යාපාර කටයුතු කධිනාමින් ආරම්භ කිරීම සඳහා ඉඩම යාර දීම කධිනාමින් කළ යුතුව ඇත. ඒ සිය ව්‍යාපාර කටයුතු කධිනාමින් ආරම්භ කිරීම සඳහා ඉඩම යාර දීම අමාත්‍යාංශ ලේකම්ගේ සඳහා අවශ්‍ය උපදෙස් හා මග පෙන්වීම ලබා දිගම අරමුණින් ඉඩම අමාත්‍යාංශ ලේකම්ගේ උපදෙස් පරිදි මෙම ව්‍යාපාරය නිකුත් කරනු ලැබේ.

01. සේවකන් එක් එක් ව්‍යවසායකයා ලෙන ලබාදිය භැංකි රජයේ ඉඩම් සොයුටසක් භාව්‍යතාවයන් ප්‍රතිඵලියා ඇව්වා ඇති අවස්ථාවලදී.

**1.1. ඉඩම් ශොටස් මැණුම් කිරීම.**  
 හදුනාගත්තා ලද රුපයේ ඉඩම් ශොටස් මැණ සලකුණු කිරීම අන්‍යව්‍යයා බැවින් උග්‍ර නිලධාරී වයම යටෙන් හදුනාගත්තා ලද ඉවත් එකවර මැණුම් කිරීමට හැකිවන පරිදි මැණුම් ඉල්ලීමක් පෙන් යටෙන් හදුනාගත්තා ලද ඉවත් එකවර මැණුම් කිරීමට හැකිවන පරිදි මැණුම් ඉල්ලීමක් දියුණු ජ්‍යෙෂ්ඨ මිනින්දෝරු අධිකාරී වෙන යොමු කළ යුතුවේ. එම මැණුම් ඉල්ලීම සම්බන්ධයෙන් මූල්‍යනායක් පසු විපරම කිරීමට හැකි වන පරිදි මා වෙන යොමු කළ යුතුය. හදුනාගත් පියලුම ඉඩම් කැබලි යදා වන මැණුම් ඉල්ලීම එකවර යොමු කිරීම ඉහා වැදගත් හදුනාගත් පියලුම ඉඩම් කැබලි යදා වන මැණුම් ඉල්ලීම එකවර යොමු කිරීම ඉහා වැදගත් මැණුම් කැබලි යදා වන මැණුම් ඉල්ලීම එකවර යොමු කළ යුතු වේ. මැණුම් කටයුතු වේ. ඒ අනුව 2021.06.30 දිනට පෙර මැණුම් ඉල්ලීම යොමු කළ යුතු වේ. GPS චෙත්වාක යාචිනා කර ඉක්මනීන යියුකරන හෙක් ඉඩම් භාර දීම ප්‍රමාද නොකළ යුතුය. GPS චෙත්වාක යාචිනා කර ඉක්මනීන ඇතුළුවනයක් මෙතින් ඉඩම් ශොටස් භාර දීමට කටයුතු කළ යුතු වේ.

**1.2. ඉමෙන්ම ප්‍රවිශිෂ්ටව වීම සඳහා අවසර ලබා දීම.**  
 මෙයුම කටයුතු සිදුකර රජය ඉඩම සඳහා විධිමත් ලේඛනයක් නිකුත් කරන තොත් රජයේ  
 ඉඩම කටයුතු ආරම්භ කිරීමට ව්‍යවසායකයන්ට යැකියාව ලැබේන  
 ඉඩමට ප්‍රවිශිෂ්ටට එම සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට ව්‍යවසායකයන්ට  
 පරිදි, ඉඩමට ප්‍රවිශිෂ්ටට විෂම අවසරයක් ලබා දිය යුතු වේ. එම සඳහා මෙහි ඇමුණුම 01 මගින්

හඳුන්වා දී ඇති ආදර්ය ආකෘති පූජය භාවිතා කළ යුතුවේ. එම කාලය තුළ බලපෑන් රජයේ නිලධාරීයකුට මිනාම අවස්ථාවක ඉඩමට ඇතුළුවේ, සංචාරකින කටයුතු වල ප්‍රගතිය පරිශ්‍යා කළ ගැකි අතර, ප්‍රමාණවන් සංචාරකිනයක් සිදු නොකරන්නේ නම් හා අනුමත ව්‍යාපාතියට පරිබාහිර කාර්යයන් සඳහා ඉඩම යොදාගෙන සිංහලම තෝරා ගැනීම අවලංගු කිරීමට කටයුතු කළ යුතුවේ. එවැනි අවස්ථාවක දී ඒ පිළිබඳව මට ද පිටපතක් යොත්ව ඉඩම අමාත්‍යාංශ ලේකම වෙත දන්වා රේඛිය යුතු වේ.

මෙම ඉඩමට ප්‍රවීත්ව විම සඳහා ලබා දෙන අවසරය විකරු කාලයක් සඳහා පමණක් වලංගු වන අතර එම කාලය තුළ සිදු කරන ලද සංචාරකින තත්ත්වය හා ව්‍යාපාතියේ අපේක්ෂිත ප්‍රතිලාභ ඉප්පකර ගැනීමේ ගණනාවය පිළිබඳ සලකා බලා, ඉඩම සඳහා අයෙකුතුයන් වෙත දිරිය කාලීන බදු ලබා දිමෙන කටයුතු ආරම්භ කළ යුතු වේ. ව්‍යාච්‍යායකයාගේ පාලනයෙන් තොරතු යම් ජේතුවක් මත, අපේක්ෂිත පරිදි ඉඩම සංචාරකිනය කිරීමට ව්‍යාච්‍යායකය අපාභාසන් වන්නේ නම්, ඉඩමට ප්‍රවීත්ව විමෙන අවසරය තවත් විකරු සඳහා දිරිය කර ලබා දීමට ගැනීමාව ඇතා.

හඳුනාගත් ඉඩම සඳහා මැනුම ඉල්ලීම ගැවීම හා තරුණ ව්‍යාච්‍යායකයා වෙත ඉඩමට ප්‍රවීත්ව විමෙන අවසරය ලබා දීම සම්ඟාමිව සිදු විය යුතුවේ.

ඊ අනුව තොරාගත් තරුණ ව්‍යාච්‍යායකයාගේ වෙත පූදුසු ඉඩම් ලබා දීම ජනාධිපති කාර්යාලයෙන් නීයම කරන දිනයන්හිදී සිදුකර අවසන් කළ යුතු බැවින් ඒ සඳහා පුරුව සුදානමකින් කටයුතු කරන ලෙස දන්වා සිටිමි. තරුණ ව්‍යාච්‍යායකයාගේ සඳහා ඉඩම් ලබා දීම සම්බන්ධයෙන් මුළු ප්‍රගතිය මෙහි ඇමුණුම 02 ආකෘතිය ප්‍රකාරව මා වෙත වාර්තා කළ යුතුවේ.

### 1.3. පසු විපරම් කටයුතු සිදු කිරීම.

ඉඩමට ප්‍රවීත්ව විමෙන අවසරය ලබා දීමෙන් අනැනුරුව අවම වියයෙන් සැම මසකට වරස් ඉඩමට ඇතුළු වි පරිශ්‍යා කළ යුතු වේ. ඒ සඳහා ඔබගේ පූදුසු නිලධාරීයකු පත් කළ යුතු අතර, මෙහි ඇමුණුම - 03 ආකෘතිය අනුව පසු විපරම් කාඩ් පතන් හඳුන්වා දී නිරන්තරයෙන් අවිස්සණය කළ යුතු වේ.

02. තොරාගත් තරුණ ව්‍යාච්‍යායකයා වෙත ලබාදීම සඳහා පූදුසු රජයේ ඉඩම් හඳුනාගෙන නොමැති අවස්ථාවලදී කටයුතු කළ යුතු ආකාරය.

තොරාගත් සැම තරුණ ව්‍යාච්‍යායකයෙනු වෙතම පූදුසු අවම ඉඩම නොවයක් හෝ ලබාදීය යුතු බැවින් ඉදිරිපත් කර ඇති ව්‍යාපාතිය සඳහා ලබාදීය යුතු අවම තීම ප්‍රමාණය ලබාදීමන්, ප්‍රංශයේ පවතින සිස් සහ උගා උපයෝගීතා ඉඩම එලඟ යොදාවා ගැනීමන් අත්‍යවශ්‍ය වේ. ඒ අනුව ඉඩම් අමාත්‍යාංශ ලේකම්ගේ STM/03/PRO.1 හා 2021.03.04 දිනැනි “තරුණ ව්‍යාච්‍යායකයාවය දිරිගැනීම් සඳහා රජයේ ඉඩම වල ආයෝජන අවස්ථා ලබාදීම වැඩියෙනු” නම් මුළු උපදෙස් ලිපියේ ඇමුණුම 01 මතින් දක්වා ඇති උපදෙස් පරිදි කඩිනමින් කටයුතු කර එක් එක් ව්‍යාච්‍යායකය සඳහා ලබාදීය ගැකි පූදුසු ඉඩම නොවයක් ලබා දීමට පහත පරිදි කටයුතු කළයුතු වේ.

2.1. ඔබ ප්‍රාදේශීය ලේකම නොවයාය තුළ පවතින රජයේ ඉඩම වැළින් මෙම වැඩියෙනු සඳහා යොදාගත් ගැකි පූදුසු ඉඩම නොවයක් හඳුනා ගැනීමට ප්‍රථමයෙන්ම කටයුතු කළයුතු වේ. මෙහිදී තරුණ ව්‍යාච්‍යායකයින් සඳහා ඉඩම ලබාදීම පිළිස ඉඩම ප්‍රතිපත්ති සැලසුම දෙපාර්තමේන්තුව මතින් පූදුසු ඉඩම හඳුනාගෙන ඇති අතර එගේ හඳුනා ගන්නා ලද ඉඩම, තොරාගත් තරුණ ව්‍යාච්‍යායකයින් වෙත බෙදාදීම තොරති අවධානය යොමු කළ ගැකිය.

2.2. මායේ 2020/18 වනුලේපය මගින් උපදෙස් ලබා දී ඇති පරිදි වන සංරක්ෂණ අදාළාර්තමේන්තුව විසින් නිදහස් කරනු ලබන කැලු ජොවන ඉඩම් ද ව්‍යාපාරීය සඳහා යොදවා ගැනීමේ ගැකියාවක් පවතීනම් එස් සඳහා ශ්‍රී ලංකා කළ යුතු වේ. එවැනි ඉඩමක් මෙම ව්‍යාපාරීය යටෙන් යුතුනාගත් තරුණ ව්‍යවසායකයින් වෙත ලබා දීම යෝගා බව පෙනී යන්නේ නම්, එමෙහි යුතු ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්ට පිටපතක් සහිතව මා වෙත දැන්වා එවිය යුතු වේ.

**2.3.** ලබාදිය හැකි වෙනත් රුපයේ ඉඩමින් නොමැති නම් රුපයේ ආයතන වෙත වෙන්කර ඇති උග්‍ර උපයෝගීන ඉඩම මෙම ව්‍යාපෘතිය සඳහා යෙදවීම තොරතු විශේෂ අවධානය යොමුකළ යුතුය. එසේම එක් රාජ්‍ය ආයතනය සඳහා ඉඩමෙන් ලබාගත යුතු අවම බිම ප්‍රමාණය ඔබ විසින් සිරණය කළයුතු අතර එම ඉඩම තොටිය තිබූ වෙත පවතා ගැනීම සඳහා වන ඉල්ලීම මා වෙත යොමු කරන්න.

03. නොරාගත් කරුණ ව්‍යවසායකයින් දැනටමත් රජයේ ඉඩමක් ඇක්නි විදින්හේ නම් කටයුතු කළ මූල්‍ය ආකාරය.

කළ පුඩු ආකාරය. තොරුගත් තරුණ ව්‍යවසායකයා විසින් අනුමත් විදින රජයේ ඉඩම සඳහා විධිමත් තොරුගතැනීමක් යටතේ නීත්‍යානුකූල ලියවිල්ලක් ලබා දී ඇතාමැති නම, එම පුද්ගලයා විසින් ඉදිරිපත් කරන ලද ව්‍යාපෘතිය සඳහා එම ඉඩම ගොඳුගතැනීමට ගැනී වන පරිදි මෙහි 01 නොවයේ උපදෙස් පරිදි කටයුතු කළ පුඩුවේ.

නොරුගන් තරුණ වියවසායකයා පූක්ති විදිනා ඉඩම සඳහා විධිමත් ලේඛනයක් ලබාදී නිබැඳුම් නොමැත්, මෙහි 01 අකාවසේ සඳහන් පරිදි ඉඩමට ප්‍රවිශ්ට විමට අවසර ප්‍රාග්‍රාමීය ලබාදීම අවශ්‍ය නැමුණු යුතු නොවේ. අනුමත වියාපාත්‍රිය සඳහා ඉඩමට අවශ්‍ය උපදෙස් හා මහ පෙන්වීම නොවේ. අනුමත වියාපාත්‍රිය සඳහා ඉඩම යොදා ගැනීමට අවශ්‍ය උපදෙස් හා මහ පෙන්වීම වියවසායකයා වෙත ලබාදිය යුතු අතර 1.3 හි පරිදි නිරන්තර පසු විපරම කටයුතු කළ යුතුවේ. වියාපාත්‍රිය ආරම්භ කර විසරක කාලයක් ගත විමෙන් අනුතුරුව වියාපාත්‍රියේ ද්‍රව්‍යවිය, රුකුණුවය හා ප්‍රගත්තිය සලකා බලා දිරිසකාලීන බදු බලප්‍රාග්‍රාමීය ලබාදීම සලකා බැලීය යුතු වේ. රුකුණුවය හා ප්‍රගත්තිය සලකා බලා දිරිසකාලීන බදු බලප්‍රාග්‍රාමීය ලබාදීම සලකා බැලීය යුතු වේ.

මෙහි ආම්පුම 02 හි පරිදි ප්‍රගතිය වාර්ෂා කිරීමේදී ව්‍යවසායකායා යනුව පවතින ඉඩමේ අධිකිය සහාර කිරීමේ ලද්වයෙන් ස්විජාවය පැවත්ව වෙනත් කරුණු යටතේ සඳහන් කර එවිමට ක්‍රමයෙන් කළ යුතු වේ.

04. මෙම ව්‍යුහල් තේ අනුව කටයුතු කිරීමේ යම් ගැටුදුවක් ගැනීම මා විමුසන්න.

උ.ඩී.කිරින් ගමන්  
දුධම් වෙළාවසාරිස් ජනරාල්.

වෙළඳ

1. ලේකම්, ඉඩම් අමාත්‍යාංශය
  2. අධ්‍යක්ෂ ජනරාල්, ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති යැලපුම් දෙපාර්තමේන්තුව
  3. සර්වීසර් ජනරාල්
  4. සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්
  5. සියලුම පළාත් ඉඩම් කොමිෂනරිස්වරුන්
  6. අන්තර් පළාත් ඉඩම් කොමිෂනරිස්වරුන් / යහකාර ඉඩම් කොමිෂනරිස්වරුන්

-୩୩୦.୬୮.୩୮.୧

-ක්‍රාරු.දු.ගැ.සේ. ඩා අ.කි.සේ.

ඉඩම කොමිෂනයිස් ජනරාල් වත්තුලේ අංක 2021/03 යටතේ  
රජයේ ඉඩමට ප්‍රවිෂ්ඨ විමෙන් අවසරය ලබාදීම

..... දියුත්තියෙකශයේ ..... ප්‍රාගදේශීය ලේකම් කොට්ඨායයයේ ප්‍රාගදේශීය  
ලේකම් / (අන්තර් පලාත්) ඉඩම කොමිෂනයිස් යහාකාර ඉඩම කොමිෂනයිස්  
..... වන මම, ඉඩම කොමිෂනයිස් ජනරාල් අංක  
2021/03 දින වත්තුලේ රජයේ උපදෙශීය කොන්දේශීවලට යටත්ව ..... ප්‍රාගදේශීය ලේකම්  
කොට්ඨායයේ ..... ගුම නිලධාරී වසමේ ..... ගමම .....  
නම්ති ඉඩමෙන් පහන මායිම ඇඟිල පිළිබඳ හෙත්වයාර ..... අක්කර ..... රුධි .....  
පරවිස ..... වූ ඉඩමෙන් ..... ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා පලමි  
උපදේශනයේ සඳහන් රජයේ ඉඩමට ප්‍රවිෂ්ඨ විමෙන් අවසරය මෙම දෙවන උපදේශනයේ කොන්දේශීවලට  
යටත්ව,  
..... යන අයට ..... උපදේශනයේ දින පිට .....  
දින දක්වා ලබා දෙමි.

ලිපිනය

පදිංචි

## මැයිම :

උතුරට : .....  
දෑකුණට : .....  
නැගෙනහිරට : .....  
බස්නාහිරට : .....

## දෙවන උපදේශනය

## කොන්දේශීය :

- ඉඩම සාචිවනය කිරීම සඳහා රජයේ ඉඩමට ප්‍රවිෂ්ඨ විමෙන් අවසරය සිම් වේ.
- මෙම අධිකිය කිසිපේෂීම ඉඩමෙන් සිමිකම පිළිබඳ අධිකිවාසිකම ප්‍රකාශ කිරීමට දැඩෙන සිමිකමෙන් සේ කොන්දේශීය යුතුය.
- මෙම රජයේ ඉඩමට ප්‍රවිෂ්ඨ විමෙන් අවසරය අන්තර් කිරීම සපුරා තහනම වේ.
- මෙම අවසරය අදාළ ව්‍යවසායකාට පෙන්වා ගැනීම සේ සැලකිය යුතු වේ.
- මෙම අවසරය නිකුත් කළ දින පිට ව්‍යවකාව පමණක් වලංගු වන අතර වාර්ෂිකව දිරෝ කිරීමට හෝ අවලංගු කිරීමට ප්‍රාගදේශීය ලේකමිට බලය ඇත.
- තරුණ ව්‍යවසාය දිරිගැනීමේ වැඩියෙන් යටතේ අනුමැතිය සිම් වූ ..... ව්‍යාපෘතිය  
සඳහා පමණක් මෙම ඉඩම යොදා ගැන යුතුය.
- ව්‍යාපෘතියට අවශ්‍ය පරිදි ඉඩම සාචිවනය කිරීමට ව්‍යවසායකාට සිමිකම ඇත. එසේම්බුවද, ඩුම්බුවද, ඩුම්බුවද, මුම්බුවද හෝ අහ්‍යන්තරයේ ඇති කිසියම වූ ට්‍යිජ දුව්‍යයක් කැඩිම, ඩුම්බුව, ඩුම්බුව, එසේයේ කිරීම  
හෝ ඉවත් කිරීම සපුරා තහනම වේ. එවැනි යමක් නිරීක්ෂණය යුතුහොත් එ පිළිබඳ ව්‍යාම ප්‍රාගදේශීය  
ලේකම් දැනුවත් කළ යුතු වේ.
- නිකුත් කළ දින පිට මයක් ඇඟිලක සාචිවනය කටයුතු ආරම්භ කළ යුතුය.

09. කොන්දේසි කඩකරන අවස්ථාවලදී රජයේ ඉඩමට ප්‍රවිෂ්ට විෂම අවසරය ඒකපාරුණෝගව අවලංගු කිරීමට ප්‍රාදේශීය ලේකම්ට බලය ඇත.
10. අදාළ රාජ්‍ය නීලධාරියෙකුට මෙම ඉඩමට ඇතුළත්වීමට, සංවර්ධන කටයුතු අධික්ෂණය කිරීමට හා උපදෙශ ලබාදීමට බලය ඇත.
11. ප්‍රාදේශීය ලේකම්ගේ හා අදාළ අභ්‍යන්තර් ආයතනවල කොන්දේසි හා උපදෙශ්වලට අනුකූලව කටයුතු කළ යුතුය.
- 12.
13. මෙම අවසරය හිමිවන කාලය තුළ පිය කරන ලද සංවර්ධන තත්ත්වය හා ව්‍යාපෘතියේ අර්ථක්ෂිත ප්‍රතිලාභ ඉටුකර ගැනීමේ යක්‍රමාචාර පිළිමද සලකා බලා, ඉඩම සඳහා දිරිය කාලීන මද ලබා දීමටකටයුතු කරනු ලැබේ.

දිනය

ප්‍රාදේශීය ලේකම් / (අන්තර් පළාත්) ඉඩම කොමිෂන්/ සහකාර ඉඩම කොමිෂන්ගේ අත්සන හා නීල මූල්‍ය

මෙහි සඳහන් කොන්දේසි ගොඳීන් හියවා බලා ගෝරුමගේ බවත්, එම කොන්දේසි වලට මා රැකා වන බවත්ප්‍රකාශ කරමි.

දිනය

අවසරපත්‍රකරණේ අත්සන

නම : .....

ලිපිනය : .....

යාක්ෂි :

01. ....
02. ....

କାର୍ତ୍ତକ ପିଲାଵିଷ୍ଣୁଦିନଙ୍କଟିଙ୍କ 100,000ଟଙ୍କେ ଅଧିକ ଆମ୍ବେଳିନା  
ଅଭିଭିତ୍ତି ଲବାଦିତି ପିଲାବିଷ୍ଣୁଦିନଙ୍କ ଯତନେ  
ପ୍ରକାଶିତ ଲବା ଗୁର୍ଜିତ.

දිස්ත්‍රික්කය : \_\_\_\_\_  
පා.ලේ.කොට්ඨාය : \_\_\_\_\_

## පස විපරම් පත්‍රිකාව.

තරුණ ව්‍යවසායකායාලේ නම : \_\_\_\_\_

ලිපිනය : \_\_\_\_\_

ව්‍යාපෘතිය : \_\_\_\_\_

ගා.නී.වසම් : \_\_\_\_\_

දූෂිලධි ප්‍රවීත්‍ය විමව අවසරය ලබා දුන් දිනය : \_\_\_\_\_

පස විපරම් කළ මුද්‍රා නිලධාරියාලේ නම : \_\_\_\_\_

නොතුරු : \_\_\_\_\_

## පස විපරම් වාර්තාව

දිනය	අවලාව	නිරික්ෂණ	නිලධාරියාලේ අත්සන	අධික්ෂණ නිලධාරියාලේ සටහන්	අධික්ෂණ නිලධාරියාලේ අත්සන